

## සංහිදියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාදක බලකාය

සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය, ජනරජ ගොඩනැගිල්ල, ශ්‍රීමත් බැරන් ජයතිලක මාවත, කොළඹ 01

### நல்லிணக்கப்பொறிமுறைகளைஒருங்கிணைப்பதற்கானஆலோசனைசெயலணி

நல்லிணக்கப்பொறிமுறைகளைஒருங்கிணைப்பதற்கானசெயலகம், குடியரசுக் கட்டிடம், சேர்.பாரோன் ஜயதிலகவீதி, கொழும்பு1

## Consultation Task Force on Reconciliation Mechanisms

Secretariat for Coordinating Reconciliation Mechanisms, Republic Building, Sir Baron Jayathilaka Mw., Colombo 01.

Phone : +94 11 5920029

Fax : +94 112325620

www.scrm.gov.lk

contact@scrm.gov.lk

### මාධ්‍ය නිවේදනය

**සංහිදියා යාන්ත්‍රණ නිර්මාණය කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ තොරතුරු දැන් ඉදිරිපත් කළ හැකියි.**

ගරු අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද සංහිදියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය සංහිදියා යාන්ත්‍රණ නිර්මාණය කිරීම පිළිබඳ විවිධ පාර්ශවකරුවන්ගේ, විද්වතුන්ගේ සහ මහජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.

ශ්‍රී ලංකා රජය විසින් සැලසුම් කර ඇති සංහිදියා යාන්ත්‍රණ සඳහා අතුරුදහන්වූවන් වෙනුවෙන් කාර්යාලයක්, සත්‍යය, සංහිදියාව, යුක්තිය සහ නැවත ඇතිවීම වැළැක්වීම සඳහා කොමිසමක්, වගවීමේ කාර්යාලයක් සහ වින්දිත සහන කාර්යාලයක් ඇතුළත් වේ.

අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ඇති ප්‍රශ්නාවලිය වෙත සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ ත්‍රී භාෂාත්මක වෙබ් අඩවිය ([www.scrm.gov.lk](http://www.scrm.gov.lk)) ඔස්සේ දැන් ප්‍රවේශ විය හැක. මෙම වෙබ් අඩවිය හරහා තොරතුරු ඉදිරිපත් කිරීමට අමතරව, ප්‍රජා ශාලා රැස්වීම් හරහා ද, ඉලක්ක කණ්ඩායම් සමඟ කරනු ලබන සාකච්ඡා හරහා ද, ව්‍යුහගත සම්මුඛ සාකච්ඡා හරහා ද මුහුණට මුහුණලා කරනු ලබන ප්‍රවිචාරණ දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වේ.

---###---



අග්‍රාමාත්‍ය කාර්යාලය

பிரதம அமைச்சர் அலுவலகம்

Prime Minister's Office

- සංහිදියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය

- நலலிணக்கப் பொறிமுறைகளைக் கூட்டிணைப்பதற்கான செயலகம்;

-Secretariat for Coordinating Reconciliation Mechanisms

මාධ්‍ය නිවේදනය

සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයෙහි මහ ලේකම් තනතුරට පත් කිරීම

අග්‍රාමාත්‍යවරයා විසින් සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහ ලේකම්වරයා ලෙස මහෝ තිත්තවැල්ල මහතා පත්කරන ලදී. තිත්තවැල්ල මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශයට අයත් විවිධ ආයතන වල ඉහළ මට්ටමේ නායකත්ව තනතුරු හෙබවීමෙන් ලත් විශිෂ්ඨ සේවා වාර්තාවක් සහිත වූවෙකි.

තිත්තවැල්ල මහතා රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත්, උපායමාර්ගික ව්‍යාපාර කළමනාකරණ ආයතනයෙහි සභාපතිවරයා ලෙසත්, ජාතිය යළි ගොඩනැගීමේ කාර්ය බලකායේ සභාපතිවරයා ලෙසත්, ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශකවරයෙකු ලෙසත් කටයුතු කර ඇත. ඔහු කදිරිගාමී ආයතනයේ කළමනාකාරිත්ව මණ්ඩලයේ සාමාජිකයෙකුද වේ.

තිත්තවැල්ල මහතා වර්තමානය වන විට ප්‍රධාන පෙළේ සමූහ ව්‍යාපාරයක් වන ඊ.ඒ.පී හෝල්ඩින්ස් හි සභාපති මෙන්ම කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන අතර ලංකා සෙකියුරිටීස්හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසත් ශ්‍රී ලංකා ජාතින් ෆිලෙමින් සෙකියුරිටීස් හි පර්යේෂණ ප්‍රධානී ලෙසත් කලක් සේවය කොට ඇත.

ඒ මහතා එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ ප්‍රාග්ධන වෙළඳපොළ සහ මූල්‍ය කටයුතු පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිලාභියෙකි. තවද ඒ මහතා එක්සත් ජනපදයේ අලෙවිකරණය පිළිබඳ වරලත් ආයතනයේ සාමාජිකයෙකුද වෙයි.

-----

සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය

[www.scrm.gov.lk](http://www.scrm.gov.lk)